



(නවවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 33.]

පාර්ලිමේන්තුවේ කාර්ය සටහන්

2020 නොවැම්බර් 27 සිකුරාදා පූ.භා. 9.30 ට

පැමිණි මන්ත්‍රීන් :

ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, කථානායකතුමා

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, නියෝජ්‍ය කථානායකතුමා සහ කාරක සභා සභාපතිතුමා

ගරු අංගපත් රාමනාදන් මහතා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා

ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, කෘෂිකර්ම අමාත්‍යතුමා

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, විදේශ අමාත්‍යතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, වෙළඳ අමාත්‍යතුමා

ගරු එස්. එම්. වන්දුසේන මහතා, ඉඩම් අමාත්‍යතුමා

ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමා

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, කම්කරු අමාත්‍යතුමා

ගරු ඩග්ලස් දේවානන්දා මහතා, ධීවර අමාත්‍යතුමා

ගරු වාසුදේව නානායක්කාර මහතා, ජල සම්පාදන අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, වැවිලි අමාත්‍යතුමා

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, අධ්‍යාපන අමාත්‍යතුමා

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, මහාමාර්ග අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා

ගරු ප්‍රසන්න රණතුංග මහතා, සංචාරක අමාත්‍යතුමා

ගරු ගාමිණී ලොකුගේ මහතා, ප්‍රවාහන අමාත්‍යතුමා

ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා, මහජන ආරක්ෂක අමාත්‍යතුමා

ගරු එම්. යූ. එම්. අලි සබිරි මහතා, අධිකරණ අමාත්‍යතුමා

ගරු දිලුම් අමුණුගම මහතා, වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා

ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මහත්මිය, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු අජිත් නිවාඩ් කබිරාල් මහතා, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සිරිපාල ගමලත් මහතා, මහවැලි කලාප ආශ්‍රිත ඇලවෙලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (ආචාර්ය) නාලක ගොඩගේවා මහතා, නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සිසිර ජයකොඩි මහතා, දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අනුරාධ ජයරත්න මහතා, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පියංකර ජයරත්න මහතා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු (මහාචාර්ය) වන්න ජයසුමන මහතා, ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු දයාසිරි ජයසේකර මහතා, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජීවන් තොන්ඩමන් මහතා, චතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විමලවීර දිසානායක මහතා, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සනත් නිශාන්ත මහතා, ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා, පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු තාරක බාලසූරිය මහතා, කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු විජිත බේරුගොඩ මහතා, දහම් පාසැල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ප්‍රසන්න රණවීර මහතා, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු රොෂාන් රණසිංහ මහතා, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු නිමල් ලාන්සා මහතා, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ජානක වක්කුඹුර මහතා, උක්, බඩ ඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි හෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු විදුර වික්‍රමනායක මහතා, ජාතික උරුම, ප්‍රාසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු කංචන විජේසේකර මහතා, විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු තේනුක විදානගමගේ මහතා, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා, පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික හෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ශෙහාන් සේමසිංහ මහතා, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු කනක හේරත් මහතා, සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් ආශ්‍රිත හෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමා
- ගරු ඩී. ඩී. හේරත් මහතා, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යතුමා

- ගරු සෙල්වම් අබේකේකලනාදන් මහතා
- ගරු ඒ. එල්. එම්. අනාඋල්ලා මහතා
- ගරු අමරකීර්ති අතුකෝරළ මහතා
- ගරු කපිල අතුකෝරළ මහතා
- ගරු තලතා අතුකෝරළ මහත්මිය
- ගරු සම්පත් අතුකෝරළ මහතා
- ගරු තිස්ස අත්තනායක මහතා
- ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
- ගරු අශෝක් අබේසිංහ මහතා
- ගරු තුෂාර ඉදුනිල් අමරසේන මහතා
- ගරු ජේ. සී. අලවතුචල මහතා
- ගරු ටීරාන් අලස් මහතා
- ගරු නසීර් අහමඩ් මහතා
- ගරු තිසකුට්ටි ආරච්චි මහතා
- ගරු එම්. උදයකුමාර් මහතා
- ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා
- ගරු (මේජර්) ප්‍රදීප් උදුගොඩ මහතා
- ගරු සංජීව එදිරිමාන්න මහතා
- ගරු අකිල එල්ලාවල මහතා

ගරු ලලිත් එල්ලාවල මහතා
 ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා
 ගරු ගයන්ත කරුණාතිලක මහතා
 ගරු සාගර කාරියවසම් මහතා
 ගරු ජයන්ත කැටගොඩ මහතා
 ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
 ගරු උදයන කිරිඳිගොඩ මහතා
 ගරු ජගත් කුමාර මහතා
 ගරු ගෙවිඳු කුමාරතුංග මහතා
 ගරු ගීතා සමන්මලි කුමාරසිංහ මහත්මිය
 ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා
 ගරු අ. අරවින්ද් කුමාර් මහතා
 ගරු වේලු කුමාර් මහතා
 ගරු කරුණාදාස කොඩිකුවක්කු මහතා
 ගරු නාලක බණ්ඩාර කෝටටෙගොඩ මහතා
 ගරු මනෝ ගනේෂන් මහතා
 ගරු උදයකාන්ත ගුණතිලක මහතා
 ගරු යදාමිණි ගුණවර්ධන මහතා
 ගරු මිලාන් ජයතිලක මහතා
 ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා
 ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා
 ගරු කුලසිංහම් තිලිපන් මහතා
 ගරු ප්‍රමීත බණ්ඩාර තෙන්නකෝන් මහතා
 ගරු එම්. එස්. තවුසික් මහතා
 ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
 ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා
 ගරු වාමර සම්පත් දසනායක මහතා
 ගරු මංජුලා දිසානායක මහත්මිය
 ගරු මයන්ත දිසානායක මහතා
 ගරු රෝහණ දිසානායක මහතා
 ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා
 ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
 ගරු ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා
 ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා
 ගරු එච්. නන්දසේන මහතා

ගරු ගයාණන් නවනන්ද මහතා
 ගරු අසංක නවරත්න මහතා
 ගරු වාල්ස් නිර්මලනාදන් මහතා
 ගරු කිංස් නෙල්සන් මහතා
 ගරු බුද්ධික පතිරණ මහතා
 ගරු නිමල් පියතිස්ස මහතා
 ගරු ජගත් පුෂ්පකුමාර මහතා
 ගරු ඩිලාන් පෙරේරා මහතා
 ගරු නිරෝෂන් පෙරේරා මහතා
 ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා
 ගරු නලින් ප්‍රනාන්දු මහතා
 ගරු හරිත් ප්‍රනාන්දු මහතා
 ගරු අශෝක ප්‍රියන්ත මහතා
 ගරු මුදිකා ප්‍රියාන්ති මහත්මිය
 ගරු සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා
 ගරු උද්දික ප්‍රේමරත්න මහතා
 ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා
 ගරු (මහාචාර්ය) රංජිත් බණ්ඩාර මහතා
 ගරු රෝහණ බණ්ඩාර මහතා
 ගරු ශාන්ත බණ්ඩාර මහතා
 ගරු සුදත් මංජුල මහතා
 ගරු එස්. එම්. මරික්කාර් මහතා
 ගරු කේ. කාදර් මස්තාන් මහතා
 ගරු ඉම්රාන් මහරුල් මහතා
 ගරු ඉමිනියාස් බාකිර් මාකාර් මහතා
 ගරු එස්. එම්. එම්. මුෂාරල් මහතා
 ගරු මොහමඩ් මුසම්මිල් මහතා
 ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා
 ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා
 ගරු නිපුණ රණවක මහතා
 ගරු ඩී. වයි. ජී. රත්නසේකර මහතා
 ගරු කුමාරසිරි රත්නායක මහතා
 ගරු අලි සබිරි රහිම් මහතා
 ගරු ඉෂාක් රහුමාන් මහතා
 ගරු මුජිබුර් රහුමාන් මහතා

ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු අජිත් රාජපක්ෂ මහතා
 ගරු ගුණතිලක රාජපක්ෂ මහතා
 ගරු (වෛද්‍ය) තිලක් රාජපක්ෂ මහතා
 ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
 ගරු ඉරාන් වික්‍රමරත්න මහතා
 ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය
 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය
 ගරු වමින්ද විජේසිරි මහතා
 ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
 ගරු මධුර විතානගේ මහතා
 ගරු හේෂා විතානගේ මහතා
 ගරු වන්දිම වීරක්කොඩි මහතා
 ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා
 ගරු වීරසුමන වීරසිංහ මහතා
 ගරු දිලිප් වෙදආරච්චි මහතා
 ගරු මෙමුනිපාල සිරිසේන මහතා
 ගරු එම්. ඒ. සුමන්තිරත් මහතා
 ගරු වඩ්ඩේල් සුරේෂ් මහතා
 ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
 ගරු රවුෆ් හකීම් මහතා
 ගරු එච්. එම්. එම්. හරිස් මහතා
 ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා
 ගරු ජයරත්න හේරත් මහතා
 ගරු විජිත හේරත් මහතා
 ගරු සමන්ප්‍රිය හේරත් මහතා
 ගරු මර්ජාන් ෆලිල් මහතා
 ගරු ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා

ධම්මික දසනායක මහතා, පාර්ලිමේන්තුවේ මහ ලේකම්

නිල් ඉද්දවල මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්

කුෂානි රෝහණදීර මහත්මිය, සහකාර මහ ලේකම්

ටිකිරි කේ. ජයතිලක මහතා, සහකාර මහ ලේකම්

කල් තැබීම අනුව පාර්ලිමේන්තුව රැස්විය. කථානායකවරයා මූලාසනාරූඪ විය.

1. කථානායකවරයාගේ නිවේදන : කථානායකවරයා විසින් මතු පළවන නිවේදනය කරන ලදී:—

“පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113හි විධිවිධාන සහ 2020 අගෝස්තු 28 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේදී ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම සඳහා නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන්, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි:—

ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා
 ගරු පවිත්‍රාදේවී චන්දිආරච්චි මහත්මිය
 ගරු නාමල් රාජපක්ෂ මහතා
 ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා
 ගරු සිසිර ජයකොඩි මහතා
 ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා
 ගරු චන්දිම චීරක්කොඩි මහතා
 ගරු ගෝවින්දන් කරුණාකරම් මහතා
 ගරු හෙක්ටර් අප්පුහාමි මහතා
 ගරු ඉම්රාන් මහරුෆ් මහතා
 ගරු හර්ෂණ රාජකරුණා මහතා
 ගරු ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා
 ගරු මධුර විතානගේ මහතා
 ගරු සාගර කාරියවසම් මහතා
 ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා.”

2. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම : වැවිලි අමාත්‍යවරයා විසින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැවිලි අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව පිළිගැන්වා, එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතු යැයි යෝජනා කරන ලදී.

ප්‍රශ්නය විමසන ලදින් සභා සම්මත විය.

3. මහජන පෙත්සම් පිළිගැන්වීම:

- (1) (i) ශාල්ල, මාම්පිටිය, වක්වැල්ල පාර, අංක 206/1 K දරන ස්ථානයෙහි පදිංචි කේ. ඒ. එන්. නානායක්කාර මහත්මියගෙන් ලැබුණු 2020.09.04 දිනැති පෙත්සම;
 - (ii) අම්බලන්ගොඩ, තිලකපුර, ප්‍රොවිඩන්ස් වත්ත, අංක 148 ඒ දරන ස්ථානයෙහි පදිංචි කේ.කේ. ආරියලතා මහත්මියගෙන් ලැබුණු 2020.09.26 දිනැති පෙත්සම; සහ
 - (iii) ශාල්ල, වක්වැල්ල, බටුවන්තුඩාව, පරදුව වත්ත යන ලිපිනයෙහි පදිංචි කෝලීත බාලපටබැදි මහතාගෙන් ලැබුණු 2020.08.23 දිනැති පෙත්සම
- ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා විසින් පිළිගැන්වන ලදී.

- (2) කඩුවෙල, හේවාගම, සමගි මාවත, අංක 299/5 D දරන ස්ථානයෙහි පදිංචි කේ. එම්. ලීලාවතී මහත්මියගෙන් ලැබුණු 2020.09.11 දිනැති පෙත්සම ගරු එස්. එම්. මරික්කාර් මහතා විසින් පිළිගන්වන ලදී.
- (3) බුලත්කොහුපිටිය, උඩපොත, සිවගිරිවත්ත යන ලිපිනයෙහි පදිංචි එච්. පී. ප්‍රේමාවතී මහත්මියගෙන් ලැබුණු 2020.09.05 දිනැති පෙත්සම ගරු සුදත් මංජුල මහතා විසින් පිළිගන්වන ලදී.

30 (10) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගය යටතේ එම පෙත්සම්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.

4. විසර්ජන (2021) පනත් කෙටුම්පත — (නවවැනි වෙන් කළ දිනය) : කාරක සභාවේදී තවදුරටත් සලකා බලන ලදී.

(කාරක සභාවේදී)

කථානායකවරයා මූලාසනාරූඪ විය.

ශීර්ෂය 151

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ගරු ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ යෝජනාව, — “වැඩසටහන රුපියල් 10/- කින් අඩු කළ යුතු ය”.

(පු.භා. 11.00 ට නියෝජ්‍ය කථානායකවරයා මූලාසනාරූඪ විය.)

(අ.භා. 1.00 ට ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මූලාසනාරූඪ වූවා ය.)

(අ. භා. 2.04 ට ගරු සංජීව එදිරිමාන්න මහතා මූලාසනාරූඪ විය.)

(අ. භා. 3.27 ට ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා මූලාසනාරූඪ විය.)

(අ.භා. 5.15 ට කථානායකවරයා මූලාසනාරූඪ විය.)

ප්‍රශ්නය විමසන ලදින්, නිෂ්ප්‍රභ විය.

ශීර්ෂය 151 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 252,100,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 151 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 272,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 151 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,300,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදින්, සභා සම්මත විය.

ශීර්ෂය 290

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 290 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 653,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 290 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 107,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක් : 39 වැනි පිටුවේ 24 වැනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“මූලධන 2,471,000,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 405

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 405 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 89,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 405 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 10,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වෙනුවෙන් මහාමාර්ග අමාත්‍යවරයා යෝජනා කළ සංශෝධනයක් : 40 වැනි පිටුවේ 5 වැනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් අයිතමය ආදේශ කිරීමට:—

“වැඩසටහන 02 සංවර්ධන වැඩසටහන 1,363,600,000 2,460,500,000”

“සංශෝධනය පිළිගත යුතු ය” යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

“අයිතමය සංශෝධනාකාරයෙන්, උපලේඛනයේ කොටසක් වශයෙන් තිබිය යුතු ය”, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 135

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 135 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 429,450,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 135 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 20,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 135 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 600,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 135 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 240,350,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 410

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 410 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 131,200,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 410 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 12,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 410 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 945,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 410 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,452,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 293

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 293 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 402,100,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 293 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 927,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 431

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 431 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 131,100,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 431 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 15,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 431 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,100,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 431 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 1,289,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 432

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 432 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 169,150,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 432 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 14,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 432 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 350,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 432 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,288,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 289

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 289 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 745,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 289 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 741,150,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 122

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 122 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 377,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 122 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 44,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 122 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 2,593,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 286

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 286 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 495,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 286 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 140,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

ශීර්ෂය 288

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 288 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 257,450,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීන්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 288 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 200,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 288 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 3,754,051,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 288 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 467,500,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 430

වැඩසටහන 01 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 430 වැඩසටහන 01 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 80,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 01 (මූලධන වියදම)

ශීර්ෂය 430 වැඩසටහන 01 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 28,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 430 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 500,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 287

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 287 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 492,144,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 287 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 57,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

ශීර්ෂය 327

වැඩසටහන 02 (පුනරාවර්තන වියදම)

ශීර්ෂය 327 වැඩසටහන 02 (පුනරාවර්තන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 475,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

වැඩසටහන 02 (මූලධන වියදම)

ශීර්ෂය 327 වැඩසටහන 02 (මූලධන වියදම) වෙනුවෙන් සඳහන්ව ඇති රුපියල් 88,000,000 මුදල, උපලේඛනයට ඇතුළත් කළ යුතු ය, යන ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.

අ.භා. 6.15 ට පාර්ලිමේන්තුවට වාර්තා කරනු පිණිස සභාපතිවරයා මූලාසනයෙන් ඉවත්විය.

කාරක සභාව ප්‍රගතිය වාර්තා කරයි; නැවත රැස්වීම 2020 නොවැම්බර් 28 සෙනසුරාදා

5. කල් තැබීම: එකල්හි වේලාව අ.භා. 5.30 පසුකර තිබුයෙන්, අ. භා. 6.15 ට අද දින සභා සම්මතිය අනුව කථානායකවරයා ප්‍රශ්නය නොවිමසා පාර්ලිමේන්තුව කල් තබන ලදී.

පාර්ලිමේන්තුව ඊට අනුකූලව, 2020 නොවැම්බර් 20 සභා සම්මතිය අනුව 2020 නොවැම්බර් 28 සෙනසුරාදා පූ.භා. 9.30 වනතෙක් කල් ගියේය.